

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය - 2015

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2015 දෙසැම්බර් 31 දිනට ශේෂපත්‍රය සහ ඵදිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 50(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අධිකාරියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශන වල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2 මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් සෑම වටිනාකමක් සඳහාම සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කළ යුතු වුවද, දේපල පිරිසිදු හා උපකරණ සටහනට අදාළව සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

2012 වර්ෂයට අදාළව ගොඩනැගිලි කුලී වශයෙන් ගෙවිය යුතුව තිබූ රු.8,033,271 ක් මතභේදයට තුඩුදීම හේතුවෙන් ගෙවිය යුතු ලෙස ගිණුම්ගත කිරීම හෝ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණවත් පරිදි හෙලිදරව් කිරීම සිදුකර නොතිබුණි. කෙසේ වුවද අධිකාරිය විසින් 2016 පෙබරවාරි 29 වන දින එම මුදල ගෙවා තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) හම්බන්තොට සූරිය බල උත්පාදන ආදායම සහ ඉඳුරන කුඩා ජල විදුලි බලාගාර ආදායම පිළිවෙලින් රු. 42,049,876 ක් සහ රු. 3,836,217 ක් ගිණුම්ගත කර තිබුණද ඉන්වොයිස් අනුව ආදායම පිළිවෙලින් රු. 39,129,831 ක් සහ රු. 3,431,567 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම රු. 3,324,695 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) හම්බන්තොට හා ඉඳුරන බල උත්පාදනයෙන් ලැබිය යුතු ආදායම ලෙස රු. 12,981,175 ක් ගිණුම්ගත කර තිබුණද ඉන්වොයිස් අනුව ලැබිය යුතු ආදායම රු. 16,560,440 ක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රු. 3,579,265 ක් ලැබිය යුතු ආදායම අඩුවෙන් දැක්වුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී රු.218,670 ක් වැය කර කැබ් රථයක සවිකර තිබූ කැනොපිය ප්‍රාග්ධනික කර තිබුණද සමාලෝචිත වර්ෂයට අදාළ ක්ෂය රු.32,800 ක් ගිණුම් ගත කර නොතිබුණි.
- (ඈ) හම්බන්තොට සෝලර් පාක් ව්‍යාපෘතිය සඳහා මහවැලි අධිකාරියෙන් 2011 ජූලි 28 දින අත්පත්කරගෙන තිබුණු අක්කර 50 ක ඉඩමක් සමාලෝචිත වර්ෂයේදී ද තක්සේරුකර මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.
- (ඉ) පිරිවැය රු. 2,244,000 ක් වූ උඩප්පුව සුළං කුළුණ 2010 ඔක්තෝම්බර් ඇද වැටීමෙන් හානි සිදුවී තිබුණු අතර වර්ෂ 5 කට වැඩි කාලයක් අක්‍රීයව පැවැතුණි. මෙම වත්කමෙහි ශුද්ධ අගය වූ රු.601,875 ක් පොත්වලින් ඉවත් කිරීමට 2016 සැප්තැම්බර් 30 දක්වාම කටයුතු කර නොතිබුණි.

2.3 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබිය යුතු ගිණුම්වල ඇතුළත් වර්ෂ 1ට වැඩි සහ වර්ෂ 4 ට අඩු රු.3,486,182 ක් වූ ශේෂයන් සහ වර්ෂ 5 ඉක්ම වූ රු.9,275 ක ශේෂයක් අයකර ගැනීමට අධිකාරිය කටයුතු කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය අවසානයට උපවිත වියදම් ලෙස ගිණුම්වල දක්වා තිබූ රු.11,579,596 ක් අතුරින් රු.7,622,186 ක් 2011 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එමින් පැවතුණු අතර මෙම මුදල නිරවුල් කිරීමට හෝ ආදායමට බැර කිරීමට අධිකාරිය සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම්

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
<p>(අ) 2007 අංක 35 දරන සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත</p> <p>-----</p> <p>7(1), 8(1) හා 42(1) වගන්ති</p>	<p>පුනර්ජනනීය බලසම්පත් තොගය (Renewable Energy Inventory) බලසම්පත් සිතියම, බලසම්පත් සංවර්ධන සැලසුම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ කාර්යසාධනය පිළිබඳ වාර්තාව පිළියෙල කර අමාත්‍යවරයා වෙත ඉදිරිපත්කර නොතිබුණි.</p>
<p>(ආ) 1971 අංක 38 දරන මුදල් පනත</p> <p>-----</p> <p>14(1) වගන්තිය</p>	<p>සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සමඟ 2015 වර්ෂය සඳහා වූ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p>-----</p> <p>(i) මුදල් රෙගුලාසි 108</p> <p>(ii) මුදල් රෙගුලාසි 1645</p>	<p>හානි හා පාඩු ලේඛනයක් පවත්වා නොතිබුණි.</p> <p>අධිකාරිය සතුව වාහන 16 ක් පැවති අතර ඉන් වාහන 8 ක ඉන්ධන පරිභෝජනය එම වාහන මිලදී ගත් වර්ෂයේ සිටම ලොග් පොත්වල සටහන් කර නොමැති අතර ඉතිරි වාහන 8 හිදී ඉන්ධන පරිභෝජනය වර්ෂ කිහිපයක සිට සටහන් කර නොතිබුණි.</p>

(iii) මුදල් රෙගුලාසි 756 (i)

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.

(ඇ) භාණ්ඩාගාර වක්‍රලේඛ

(i) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන වක්‍රලේඛය

වක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(ii) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන වක්‍රලේඛය

පරිගණක, උපාංග හා මෘදුකාංග සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(iii) 2015 ජූලි 14 දිනැති අංක 03/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

වක්‍රලේඛ විධිවිධාන වලට පටහැනිව සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 9 කදී මාණ්ඩලික නොවන නිලධාරීන්ට රු.100,000 ඉක්මවා අත්තිකාරම් ලබා දී තිබුණි.

(ඉ) රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ

2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008(IV) දරන වක්‍රලේඛය

අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළුව අධිකාරියේ නිලධාරීන් 6 දෙනෙකුට අනුමත ඉන්ධන සීමාව ඉක්මවා ඉන්ධන ලීටර් 4,088.5 ක් සමාලෝචිත වර්ෂයේදී ලබා දී තිබුණු අතර එහි වටිනාකම රු.478,373 ක් විය.

(ඊ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ

2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීඊඩී/45 දරන වක්‍රලේඛය

මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් විය යුතු වගකීම් ප්‍රකාශ ඇතුළත් කර නොතිබුණි.

2.5 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

“ස්විච් - ඒෂියා”වැඩ සටහන යටතේ ලැබී තිබුණු රු.7,334,354ක මුදලින් රු.3,135,202ක්, 1994 ජූනි 04 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ හා 2000 ජනවාරි 11 දිනැති අංක පීඑල්/පීඊ/5 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව 2010 හා 2011 වර්ෂයන්හිදී අධිකාරියේ සියළු නිලධාරීන් සඳහා වෘත්තීය දීමනා ලෙස ගෙවා තිබුණි.

මෙම ගෙවීම් සියලුම නිලධාරීන්ගෙන් හෝ අධිකාරියේ සභාපතිවරයාගෙන් අයකර ගැනීමට, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්වරයා විසින් ඔහුගේ 2012 දෙසැම්බර් 03 දිනැති අංක පීඊ/අයිඒ/22/vol-II දරන ලිපියෙන් අධිකාරියේ සභාපති වෙත උපදෙස් දී තිබුණද 2016 සැප්තැම්බර් 30 දක්වාම ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.8,284,743 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.12,624,363 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.4,339,620 ක පිරිහීමක් විය. සමාලෝචිත වර්ෂය තුළ වියදම් රු.15,442,220 කින් අඩු වී තිබුණ ද වෙනත් ආදායම් රු.19,162,534 කින් අඩුවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේදී මූල්‍ය උනන්දුවක් ලබා තිබුණ ද 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා මූල්‍ය අතිරික්තයක් ලබා තිබුණි. නමුත් එම අතිරික්තය 2013 වර්ෂය දක්වා වර්ධනය වී තිබුණද ඉන්පසු සමාලෝචිත වර්ෂය දක්වාම ක්‍රමයෙන් පිරිහී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ක්ෂය සැලකීමේදී අධිකාරියේ දායකත්වය 2013 දක්වා ක්‍රමයෙන් වර්ධනය වී තිබූ නමුත් 2014 වර්ෂයේදී සියයට 7 කින් සුළු වශයෙන් පිරිහී තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එය නැවතත් සියයට 2 කින් වර්ධනය වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 මෙහෙයුම් ක්‍රියාකාරකම්

2007 සැප්තැම්බර් 28 දින සිට මාස 18 ක් ඇතුළත ප්‍රොටොටයිප් විදුලි වාහන තුනක් සංවර්ධනය කිරීම සඳහා 2009 වර්ෂයේ දී බාහිර පාර්ශවයකට රු. 7,888,000 ක් ගෙවා තිබුණි. කෙසේ වුවද, 2016 සැප්තැම්බර් 30 දින දක්වාම එක් වාහනයක් හෝ සංවර්ධනය කිරීමට සංවර්ධකට නොහැකි වී තිබූ අතර වර්ෂ 7 ක් ගත වී තිබුණද, වාහන 03 සංවර්ධනය කර නැවත ගෙන්වා ගැනීමට හෝ ගෙවන ලද මුදල ආපසු අයකර ගැනීම සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.

4.2 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

අධිකාරිය සතු වාහන 16 න් කැබරට් 2 ක් වසර 1 ½ ක පමණ කාලයක සිට නිෂ්ක්‍රීයව වාහන අංගනයේ නවතා තිබූ අතර එක් රථයකට ටයර් යෙදීම සඳහා 2015 ජනවාරි 26 දින රු.113,103 ක් වැයකර තිබුණි. අනෙක් රථයට රියදුරකු නොමැතිවීම, අධික ඉන්ධන පරිභෝජනය හා මාර්ග පද්ධතියට නොගැලපීම යන හේතු නිසා භාවිතයෙන් ඉවත්කර තිබුණි.

4.3 ප්‍රමාද වූ ව්‍යාපෘති

කබරගල සුළං මාපක කුළුණ ඉදිකිරීම සඳහා 2011 වර්ෂයේදී වැඩපූර්ව අත්තිකාරම්, උපකරණ පිරිවැය හා වැඩබිම් පරීක්ෂණ ගාස්තු ලෙස පිළිවෙලින් රු.416,875 ක්, රු.576,500 ක්, හා රු.833,750 ක් වශයෙන් එකතුව රු.1,827,125 ක් ගෙවා තිබුණි. මෙම ඉදිකිරීම් 2016 සැප්තැම්බර් 30 දින වන විටත් අවසන් කර නොතිබුණු අතර මෙම ප්‍රමාදය හේතුවෙන් කුළුණු ඉදිකිරීමෙන් අපේක්ෂිත දත්ත ලබා ගැනීමේ කාර්යය ඉටුකර ගත නොහැකි වී තිබුණි.

4.4 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 9.3 ඡේදය ප්‍රකාරව අධිකාරියෙහි අනුමත බඳවා ගැනීමේ පරිපාටියක් පිළියෙල කර නොතිබුණි.
- (ආ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අධිකාරිය සඳහා අනුමත කරන ලද කාර්ය මණ්ඩලය 136 ක් වූ අතර 2015 දෙසැම්බර් 31 දිනට ත්‍යාග කාර්ය මණ්ඩලය 106 ක් පමණක් විය. ඒ අනුව කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 30 ක් පැවති අතර මෙම පුරප්පාඩු අතර ප්‍රධාන තනතුරු වන අධ්‍යක්ෂ තනතුරු 2 ක්, අංශ ප්‍රධාන තනතුරු 4 ක් හා කළමනාකරණ තනතුරු 11ක් පැවති බැවින් අධිකාරියේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට එය බාධාවක්ව පැවති බව නිරීක්ෂණය විය.
- (ඇ) 2015 වර්ෂය තුළදී ලබා දී තිබූ විදේශ පුහුණුවීම් පිළිබඳ ලිපිගොනු 28 ක් විගණනයට භාජනය කරන ලද අතර ඉන් ලිපිගොනු 26 කම පුහුණුව අවසානයේදී නිලධාරියා විසින් ඉදිරිපත් කළයුතු වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

මුදල් රෙගුලාසි 133 හා 134 විධි විධානයන් හා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අංක DMA/2009(1) හා 2009 ජුනි 09 දිනැති වකුලේඛය ප්‍රකාරව ආයතනයේ අභ්‍යන්තර විගණනයක් සිදු වීම අත්‍යවශ්‍ය වුවද අභ්‍යන්තර විගණන අංශය සඳහා ප්‍රධාන අභ්‍යන්තර විගණක ඇතුළුව එකී කාර්යයටම යොමුවූ නිලධාරීන්ගෙන් සමන්විත අංශයක් ස්ථාපිත කර නොතිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘති, වැඩසටහන් හා ක්‍රියාකාරකම් සඳහා සාමාලෝචිත වර්ෂයේදී වෙන් කර තිබූ රු.134,243,000 ක මුදලින් රු. 79,369,233 ක් වැයකර තිබුණු අතර ඉතිරිය රු. 54,873,767 ක් හෙවත් සියයට 41 ක් ඌන උපයෝජිතව තිබුණි. ඒ අනුව වෙන්කළ මුදල් අදාළ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඵලදායී ලෙස යොදාගැනීමට කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.
- (ආ) අයවැය මඟින් ප්‍රාග්ධන වියදම් සඳහා රු.10,000,000 ක් ප්‍රතිපාදන වෙන්කර තිබුණු අතර ඉන් රු. 5,254,951 ක් පමණක් වැය කර තිබුණි. ඒ අනුව ප්‍රාග්ධන වෙන්කිරීම් වලින් රු.4,745,049 ක් එනම් සියයට 47 ක් ඌන උපයෝජිතව තිබූ බව නිරීක්ෂණය විය.
- (ඇ) ඉඩම් හා ගොඩනැගිලි අත්පත් කරගැනීම සඳහා අයවැය මඟින් ප්‍රතිපාදන වෙන්කර නොතිබුණද, සාමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධන ඉතිරි කිරීම්වලින් රු. 49,185,376 ක් ඒ සඳහා වැය කර තිබූ බව නිරීක්ෂණය විය.
- (ඈ) සාමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත වියදම තථ්‍ය වියදම සමග සැසඳීමේදී වියදම් අයිතම 32කට අදාළව සියයට 10 සිට සියයට 104 දක්වා සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින් වර අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුවේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) අයවැය පාලනය	තාත්විකව සකස්කර පාලන කාරකයක් ලෙස යොදා නොගැනීම.
(ආ) වත්කම් කළමනාකරණය	දේපල, පිරියත හා උපකරණ අගය කිරීම, ලේඛන ගත කිරීම, ආරක්ෂා කිරීම හා අධිකාරියේ සම්පත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කාර්යක්ෂමව උපයෝජනය නොකිරීම.
(ඇ) ණයගැති පාලනය	ණයගැතියන් හා වෙනත් ලැබිය යුතු මුදල් අප්‍රමාදව එකතුකර නොගැනීම හා ගිණුම් ගත නොකිරීම.
(ඈ) මානව සම්පත් කළමනාකරණය	අධිකාරියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා වූ කාර්යභාරය හා ප්‍රමාණය අනුව මානව සම්පත් කළමනාකරණය කර නොගැනීම.
(ඉ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම	ව්‍යාපෘති වලින් අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා ව්‍යාපෘති කාර්යයන් අරමුණු දෙසට යොමුකර ක්‍රියාත්මක නොකිරීම.
(ඊ) පරිගණකගත ලෙජර් ක්‍රමය	විවිධ වැය ශීර්ෂ යටතේ දරන ලද වියදම් විශ්ලේෂණය කිරීමට හැකිවන පරිදි පරිගණකගත ලෙජරයන් හඳුන්වා නොදීම.
(උ) ගිණුම්කරණය	ජර්නල් සටහන් පිළියෙල කිරීම.